

ලංසු සඳහා ආරාධනයයි (IFB)

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

ජර්සර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP)

ගිරිතලේ පිහිටි ජාතික වනජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රයේ (NWRTC) යෝජිත නවීකරණ හා උත්ශ්‍රේණිගත කිරීමේ ඉදිකිරීම්

ණය අරමුදල් අංක - 5792-LK

ලංසු ආරාධනා අංක - LK-ESCAMP-DWC-CW-72872

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙත, ලෝක බැංකුව වෙතින් පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ (ESCAMP) පිරිවැය සඳහා ණය මුදලක් ලැබී ඇති අතර, ඉන් කොටසක් ගිරිතලේ පිහිටි ජාතික වනජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රයේ (NWRTC) යෝජිත නවීකරණ හා උත්ශ්‍රේණිගත කිරීමේ ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව යටතේ වන ගෙවීම් සඳහා යෙදවීමට අපේක්ෂිතය.
- ඒ අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ESCAMP ව්‍යාපෘතිය වෙනුවෙන්, අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ (MPC) සභාපති විසින්, ගිරිතලේ, ජාතික වනජීවී පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ යෝජිත නවීකරණ හා උත්ශ්‍රේණිගත කිරීමේ කටයුතු ඉදිකිරීම සඳහා සුදුසුකම්ලත් හා නිපුණතාපූර්ණ ලංසුකරුවන් වෙතින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙතුවෙන් මුද්‍ර, තැබූ ලංසු කැඳවනු ලැබේ. කාර්යයේ ඇස්තමේන්තුගත පිරිවැය, වැට් රහිතව රුපියල් මිලියන 440 ක් වේ.
කාර්යයේ විෂයපථය, ඇදීම්, පිරිවිතරයන්, ප්‍රමාණ පත්‍ර හා පරිසර කළමනාකරණ සැලසුම්හි විස්තර කොට ඇති පරිදි යාන්ත්‍රික හා විදුලිමය කාර්ය ඇතුළත්ව NWRTC හි ගොඩනැගිලි තුනක (03) සිවිල් කාර්ය අයත් වේ.
ඉදිකිරීම් කාලය, දළ වශයෙන් දින 365 ක් වේ.
- ජාතික තරගකාරී ලංසුකරණ ක්‍රියාපටිපාටිය (NCB) තුළින් මෙම ලංසුකරණය පවත්වනු ලැබේ.
- කොන්ත්‍රාත් ප්‍රදානයට සුදුසුකම් ලැබීමට, සාර්ථක ලංසුකරුවා අපලේඛන ගනවූ අයකු නොවිය යුතු අතර, පහත සඳහන් සුදුසුකම් තීරණයක සපුරාලිය යුතුය.
 - ලංසුකරු, CIDA (කලින් ICTAD ලෙස හැඳින්වූ) ආයතනයේ C2 හෝ ඉහල ශ්‍රේණියක, ගොඩනැගිලි ඉදිකිරීම් විශේෂඥතාවයේ ලියාපදිංචි වී සිටිය යුතුය.
 - පසුගිය වසර පහ තුළ ඉටුකළ ඉදිකිරීම් කාර්යයන්හි වාර්ෂික ධාරිතාවයේ සාමාන්‍ය අවම වශයෙන් රුපියල් මිලියන 700 ක් විය යුතුය.
- උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් ලංසුකරුවන්ගට අවශ්‍ය වැඩිදුර විස්තර බන්තරමුල්ල, රජමල්වත්ත පාරේ, අංක 82, "සම්පත්පාය", පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ (ESCAMP) ව්‍යාපෘති අධ්‍යක්ෂ වෙතින් (දුරකථන 011-2888426, 2888427) ලබාගත හැකි අතර, ඉහත ලිපිනයේදී කාර්යාල දිනවලදී, 2018.12.27 දින දක්වා පෙරවරු 9.30 හා පස්වරු 3.00 අතර කාලය තුළ ලංසු ලේඛන නොමිලයේ පරීක්ෂා කොට බැලිය හැක.
- ආපසු ගෙවනු නොලබන ගාස්තු රුපියල් 60,000/- (රුපියල් හැට දහසක්) ගෙවීමෙන් හා බන්තරමුල්ල, රජමල්වත්ත පාර, අංක 82, "සම්පත්පාය", පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ (ESCAMP) ව්‍යාපෘති අධ්‍යක්ෂ වෙත (දුරකථන 011-2888426, 2888427) CIDA ලියාපදිංචි සහතිකයේ පිටපතක් සහිතව ලිඛිත අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් 2018.11.21 දින සිට 2018.12.27 දින දක්වා, පෙරවරු 9.30 හා පස්වරු 3.00 අතර කාලය තුළ උනන්දුවක් දක්වන ලංසුකරුවන්ගට, ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද සම්පූර්ණ ලංසු ලේඛන කට්ටලයක් මිලදී ගත හැක. ගෙවීම් ESCAMP ව්‍යාපෘතියේ ව්‍යාපෘති ගණකාධිකාරී වෙත මුදලින්ම කළ යුතු වේ.
- සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකක් වශයෙන් "මුල් පිටපත" හා "අනු පිටපත" ලෙස වෙන් වශයෙන් කවරවල බහා එම කවර යලි එක් මුද්‍ර, තැබූ කවරයක බහා එහි වම් ඉහල කෙළවරේ කොන්ත්‍රාත් අංකය හා ඉදිකිරීම් නාමය සඳහන් කොට, ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනය වෙත, 2018.12.28 දින පෙරවරු 10.30 ට පෙර ලැබීමට සැලැස්විය යුතුය. එසේම කොළඹ 10, ටී.බී. ජයා මාවතේ, අංක 500, 08 වන මහලේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ, තාක්ෂණ අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලීම ද කළ හැක. ප්‍රමාද ලංසු ප්‍රතික්ෂේප කෙරේ. අදාළ හාර ගැනීමේ කාලය අවසන් වූ වහාම, පැමිණ සිටීමට කැමැත්තක් දක්වන ලංසුකරුවන්ගේ නියෝජිතයන්ගේ ඉදිරියේ ලංසු විවෘත කරනු ලැබේ.
- මේ සම්බන්ධව පෙර - ලංසු හමුවක්, ගිරිතලේ NWRTC මධ්‍යස්ථානයේදී, 2018.11.29 දින පෙරවරු 10.00 ට පැවැත්වීමට තියමිතය. වැඩබිම් වාරිකාද එදිනම පැවැත්වේ. උනන්දුවක් දක්වන ලංසුකරුවන්ගට, තම පෞද්ගලික වියදමින් එම හමුවට හා වැඩබිම් වාරිකාවට සහභාගි විය හැක.
- ලංසු, 2019.05.24 වන දින දක්වා වලංගු විය යුතුය.
- සියලුම ලංසු සමඟ, රුපියල් 5,000,000/- (රුපියල් මිලියන පහක්) වටිනා 2019.06.21 දින දක්වා වලංගු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාණිජ බැංකුවකින් තිකුන් කළ "ලංසු ඇපකරය" බැගින් තිබිය යුතුය. ලංසු ඇපකර නොමැතිව ඉදිරිපත් කරනු ලබන ලංසු ප්‍රතික්ෂේප කෙරේ.
- වැඩබිම් වාරිකා ද ඇතුළත්ව, ලංසු පිලියෙල කිරීමේදී හෝ ගෙනැවිත් භාරදීමේදී, ලංසුකරුවන්ගට සිදුවිය හැකි යම් පිරිවැය හෝ වියදම් සම්බන්ධයෙන්, සේවායෝජක කිසිදු වගකීමක් දරන්නේ නැත.
- ලැබී ඇති ලංසු පිලිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ අයිතිය අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව සතුවන අතර, ඔවුන්ගේ තීරණය අවසාන තීරණය වේ.

සභාපති,
 අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව (MPC), තාක්ෂණ අංශය,
 මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය,
 08 වන මහල, අංක 500, ටී.බී. ජයා මාවත, කොළඹ 10.

2018.11.16
 දුරකථන : 011-2684395